

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ
අධ්‍යාපනපති (අර්ධ කාලීන) පාඨමාලාව
2014/2016



ශිෂ්‍ය අත්පොත
Students Handbook

**අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ
අධ්‍යාපනපති (අර්ධ කාලීන) පාඨමාලාව
2014/2016**

**ශිෂ්‍ය අත්පොත
Students Handbook**

සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය
අධ්‍යාපන පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය
2014

සමාජවිද්‍යා අධ්‍යාපන අධ්‍යයනාංශය

දැක්ම (Vision)

“සමානාත්මතාව”

“Equality for Everyone”

පරමාර්ථය (Mission)

වර්ෂ 2030 වන විට කොළඹ විශ්වවිද්‍යාලයෙහි
විශිෂ්ඨතම අධ්‍යයනාංශය බවට පත් වීම.

“To be the excellent department in the University of
Colombo by 2030”

හැඳින්වීම

කොළඹ විශ්වවිද්‍යාලයෙහි, අධ්‍යාපන පීඨය විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනපති උපාධිය වර්ෂ 2005 දී ප්‍රතිව්‍යුහකරණයකට භාජනය විය. ඒ අනුව සුවිශේෂී කේෂ්ත්‍ර හතරක් ඔස්සේ, මෙම පාඨමාලාව විශේෂීකරණ පාඨමාලා හතරක් තෝරාගෙන අධ්‍යනය කිරීමට ශිෂ්‍යයන්ට ඉඩහසර ලබා දී ඇත. අධ්‍යාපන පීඨයට අයත් අධ්‍යනාංශ හතර විසින් මෙම පාඨමාලා හතර ක්‍රියාත්මක කරනු ලැබේ.

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාව සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය විසින් මෙහෙයවනු ලැබේ. මෙම පාඨමාලාව, අධ්‍යාපන කේෂ්ත්‍රයෙහි කාර්යනියුක්ත අධ්‍යාපන කළමනාකරුවන් සහ අනාගතයෙහි අධ්‍යාපන කේෂ්ත්‍රයෙහි කළමනාකරුවන් වීමට අපේක්ෂිත පුද්ගලයන් වැඩි උනන්දුවකින් හදාරණු ලැබේ. ඒ අතර අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, කටිකාචාර්යවරුන්, පාසල් ගුරුවරුන් යනාදී අය ප්‍රධාන වෙයි.

මෙම පාඨමාලාව පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් පැවැත්වෙයි. පූර්ණ කාලීන පාඨමාලාව එක් අවුරුදු පාඨමාලාවක් වන අතර, අර්ධ කාලීන පාඨමාලාව වර්ෂ දෙකක් පුරා පැවැත්වෙයි. මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා යම් උපාධි අපේක්ෂකයෙකුට සුවිශේෂී විෂයයන් සමූහයක් හැදෑරීමට සහ පර්යේෂණ කටයුත්තක් සිදුකිරීමට අවශ්‍ය වෙයි. මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම, අධ්‍යාපන පීඨය විසින් මෙහෙයවන මීට ඉහළ මට්ටමේ උපාධි පාඨමාලාවන් හැදෑරීමට සුදුසුකමක් සේ සැලකේ.

පීඨාධිපතිතුමාගේ පණිවුඩය...

අධ්‍යාපන පීඨය විසින් පවත්වනු ලබන ඉතා වැදගත් පාඨමාලාවක් ලෙස අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාව හැඳින්විය හැකි ය. එම පාඨමාලාව හැදෑරීම සඳහා තේරීපත් වූ ඔබ සැම ඉතා ගෞරවයෙන් හා සෙනෙහසින් යුතුව පිළිගනිමි. ඔබ, අධ්‍යාපන පීඨයෙහි හා කොළඹ විශ්වවිද්‍යාලයෙහි ඉහළ මට්ටමෙහි උපාධියක් හදාරණ විද්‍යාර්ථයෙකු ලෙස අදින් පසු කටයුතු ආරම්භ කරනු ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවත්නා කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුම් හා කුසලතා පූර්ණ නායකයින්ගේ හිගය පිරවීමට මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට යම් දායකත්වයක් සැපයිය හැකිය. එමනිසා ඔබ මහත් උනන්දුවකින් යුතුව මෙම පාඨමාලාවට අදාළ කටයුතු සිදු කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ සඳහා අධ්‍යාපන පීඨය වෙතින් ඔබවෙත උපරිම සහයෝගය ලබා දෙනු ඇත.

අනාගතයේ යම් දිනක මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබ ලබන තෘප්තිය දෙස අපි ඉතා සතුටින් බලා සිටිමු. එමනිසා ඔබට මෙම පාඨමාලාව ඉතා සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

මහාචාර්ය වන්ද්‍රදාස වත්තිගම

පීඨාධිපති/අධ්‍යාපන පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

අධ්‍යනාංශ ප්‍රධාන සහ පාඨමාලා සම්බන්ධීකාරකගේ පණිවුඩය...

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති (අර්ධකාලීන) පාඨමාලාව 2014/2016 සඳහා ඔබ සැම ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනිමි. ඔබගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම පාඨමාලාවට සම්බන්ධවන මෙම අවස්ථාව හැඳින්විය හැකිය. එමෙන්ම අප අධ්‍යනාංශයට සහ අධ්‍යාපන පීඨයට වටිනා නිර්මාණශීලී ශිෂ්‍ය සම්පතක් ලෙස ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනිමි.

ශ්‍රී ලංකාදේවියෙහි අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව විවිධ වෙනස්කම් සිදුවී තිබේ. කෙසේ නමුත් මෙතෙක් සාර්ථකව නොවිසඳුන ගැටලු විශාල සංඛ්‍යාවක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයතුල දක්නට ලැබේ. මෙම පාඨමාලාව හැදෑරීමේදී ඔබ ලබන පන්තරය එම ගැටලු විසඳීම සඳහා වන ඔබගේ දායකත්වය සැපයීමට මහත් පිටුබලයක් වනු ඇතැයි විශ්වාස කරමි.

මෙම පාඨමාලාව සඳහා සම්බන්ධවන කළමනාකරණය, සම්පත් පුද්ගලයින් ඔබගේ සංවර්ධනය සඳහා ඉමහත් කැපවීමකින් කටයුතු කරනු ඇත. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ඉතා සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අනාගතයේ දී ඔබ ඉතා විශිෂ්ට අධ්‍යාපන කළමනාකරුවකු, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුලන නායකයකු වනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි !

වන්දන කස්තුරි ආරච්චි

අධ්‍යනාංශ ප්‍රධාන/සමාජවිද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය

පාඨමාලා සම්බන්ධීකාරක

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති(අර්ධකාලීන)

පාඨමාලාව 2014/2016

විෂයමාලාවෙහි ස්වභාවය

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාව පහත සඳහන් විෂය සන්ධාරයන්ගෙන් සමන්විත වෙයි.

ප්‍රධාන විෂයයන්

1. අධ්‍යාපනයෙහි පදනම (සම්මාන 4)
Foundations of Education
2. අධ්‍යාපන පර්යේෂණ ක්‍රම (සම්මාන 4)
Research Methods in Education

උප විෂයයන්

3. පාසල් පාදක කළමනාකරණය (සම්මාන 3)
School Based Management
4. අධ්‍යාපන පරිපාලනය (සම්මාන 3)
Educational Administration
5. සමකාලීන සමාජ ගැටලු හා අධ්‍යාපනය (සම්මාන 3)
Contemporary Social Issues & Problems in Education

ඉහත සඳහන් විෂයයන්ට අමතරව වැඩිමුළු, සම්මන්ත්‍රණ, පර්යේෂණ, උපදේශන සැසි, ක්ෂේත්‍ර වාරිකා පැවැත්වෙයි.

මෙම පාඨමාලාවෙහි ප්‍රධානතම අංගය ලෙස පර්යේෂණ නිබන්ධය සැලකිය හැකිය. එය සම්මාන තුනක බරකින් යුක්ත වෙයි.

අධ්‍යාපනයෙහි පදනම විෂයය ප්‍රධාන කොටස් හතරකින් යුක්තවෙයි. එනම්,

1. අධ්‍යාපනයෙහි දාර්ශනික පදනම
Philosophical Foundations of Education
2. අධ්‍යාපනයෙහි සමාජ විද්‍යාත්මක පදනම
Sociological Foundatons of Education
3. අධ්‍යාපනයෙහි මනෝවිද්‍යාත්මක පදනම
Psychological Foundatons of Education
4. අධ්‍යාපනයෙහි විද්‍යාත්මක පදනම
Scientifical Foundatons of Education

අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාවෙහි ප්‍රධාන හා උප විෂයයන් වැඩි සංඛ්‍යාවක් සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශයෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබේ. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපන පීඨයට අයත් අනෙකුත් අධ්‍යනාංශයන්හි සේවයේ නියුතු කලීකාරීන්වරුන් ද මෙම පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වෙති. අවශ්‍ය පරිදි බාහිර සම්පත්ධාරීන් ද අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ කරගනු ලැබේ.

සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශයෙහි කාර්යමණ්ඩලය

1. චන්දන කස්තුරි ආරච්චි (අධ්‍යනාංශ ප්‍රධාන)

දුරකථන-0714449154

විද්‍යුත් තැපෑල - chacmb@gmail.com

2. මහාචාර්ය එම්. කරුණානිධි මයා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

3. ආචාර්ය ආනන්ද ජයවර්ධන මයා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

4. එස්.ගලගම මයා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

5. ආචාර්ය අනුලා හෙට්ටිගේ මිය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

6. පීවනි හේරත් මිය

කථිකාචාර්ය

7. එච්.එම්. ලලිතා කුමාරි මිය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

8. ලංකා වෙඩිකන්දගේ මිය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

9. ආචාර්ය ලක්මන් පූංචි චෙට්කාරගේ මයා
ථොෂ් කපිකාචාර්ය
10. එස් අදිරදන් මයා
ආධුනික කපිකාචාර්ය
11. අනධ්‍යයන කාර්යමණ්ඩලය
(පාඨමාලා පරිපාලන නිලධාරීන්)
නාලනී බණ්ඩාරවත්ත මිය
12. අනධ්‍යයන කාර්යමණ්ඩල සහායක
රෝහිත සෙනවිරත්න මයා

පාඨමාලා කාලය හා අවසන් විභාගය

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති (අර්ධ කාලීන) පාඨමාලාව සෙමෙස්තර දෙකක් පුරා ක්‍රියාත්මක වෙයි. ලීන් වර්ෂ දෙකක් පුරා අර්ධකාලීන පාඨමාලාව ක්‍රියාත්මක වෙයි. පළමු සෙමෙස්තරයේ දී පහත සඳහන් විෂයයන්ට අදාළව අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

1. අධ්‍යාපනයෙහි පදනම (Foundations of Education)
2. පර්යේෂණ ක්‍රම විද්‍යාව (Research Methods in Education)
3. අධ්‍යාපන පරිපාලනය (Educational Administration)

දෙවැනි සෙමෙස්තරය තුළදී පහත සඳහන් විෂයයන්ට අදාළව අධ්‍යාපන කටයුතු සිදුකෙරේ.

4. පාසල් පාදක කළමනාකරණය (School Based Management)

5. සමකාලීන සමාජ ගැටලු හා අධ්‍යාපනය (Contemporary Social Issues & Problems in Education)

සෑම සෙමෙස්තරයක් අවසානයේදීම අදාළ සෙමෙස්තරය තුළ ක්‍රියාත්මක වන විෂයයන්ට අදාළව අවසාන විභාගය පැවැත්වෙයි. සෙමෙස්තර ද්විත්වය අවසානයේ පර්යේෂණ නිබන්ධය සම්පූර්ණකොට විශ්ව විද්‍යාලය වෙත බාරදිය යුතුය.

පැමිණීම සටහන් කිරීම

මෙම පාඨමාලාව ක්‍රියාත්මකවන කාලය පුරා පැවැත්වෙන දේශන සම්මන්ත්‍රණ හා වැඩමුළු යනාදිය සඳහා ශිෂ්‍ය සහභාගීත්වය උපරිම මට්ටමින් අපේක්ෂා කෙරේ. එම අධ්‍යයන කටයුතු සඳහා අවම වශයෙන් 80%ක සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. එසේ අවම සහභාගීත්වයක් හෝ සම්පූර්ණ නොකරන ශිෂ්‍යයින්හට අවසන් විභාගයට පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ. වෛද්‍ය හෝ වෙනත් හේතු මත පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතු සඳහා 20% කට වඩා වැඩි දින ගණනක් සහභාගී නොවීම, අවසන් විභාගය සඳහා පෙනී සිටීමට අවසර නොලැබීමට හේතු වෙයි. එම නිසා පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතු සඳහා සහභාගීත්වය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු ය. පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතු සඳහා අඩු සහභාගීත්වය පිළිබඳව කරනු ලබන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.

පර්යේෂණ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය සඳහා සහභාගීත්වය

පර්යේෂණ වැඩමුළු, සම්මන්ත්‍රණ සඳහා ද සිසු සහභාගීත්වය 80%ක් අවම වශයෙන් පවත්වා ගැනීම අවසන් විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය වෙයි. එම වැඩ මුළු හා සම්මන්ත්‍රණ සඳහා

පැමිණීම, සහභාගීත්වය, නියම කරනු ලබන ක්‍රියාකාරකම්, පැවරුම් යනාදිය නිසි අවස්ථාවේදී සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වෙයි.

අභ්‍යන්තර ඇගයීම හා අවසන් ඇගයීම

අධ්‍යාපන කළමනාකරණ පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාවට අදාළ සෑම විෂයයක් සඳහාම අභ්‍යන්තර ඇගයීමක් සිදුකරන අතර, ඒ සඳහා අවම වශයෙන් 50% ලකුණු ප්‍රතිශතයක් ලබාගතහොත් පමණක් එම අදාළ විෂයයන් පිළිබඳ අවසන් ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීමට අවසර දෙනු ලැබේ. සෑම විෂයකටම අදාළ අභ්‍යන්තර ඇගයීම්වලින් හා අවසන් ලිඛිත පරීක්ෂණය සමත්වීම උපාධිය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

පාඨමාලාවට අදාළ අභ්‍යන්තර ඇගයීම්වලින් සහ අවසන් ලිඛිත පරීක්ෂණවලින් සමත්වීම, අදාළ උපාධි අපේක්ෂකයින් සම්පූර්ණ කොට භාරදෙනු ලබන පර්යේෂණ නිබන්ධනය ඇගයීම සඳහා භාරගැනීමට කොන්දේසියක් සේ සැලකේ.

යම් උපාධි අපේක්ෂකයෙකු ලිඛිත විභාගය අසමත් වුවහොත්, වෙනත් අවස්ථා තුනකදී විභාග කටයුතු සම්පූර්ණ කළ හැකි ය. මේ සඳහා අධ්‍යාපන පීඨ මණ්ඩලයෙන් පූර්ව අවසරය ලබාගත යුතු ය. අවසාන විභාගයේ දී අදාළ විෂයයන් සඳහා වූ පරීක්ෂණයෙන් සමත් වීම සඳහා සෑම විෂයයක් සඳහාම 50%ක ලකුණු ප්‍රතිශතයක් ලබාගත යුතු ය.

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති (අර්ධ කාලීන) පාඨමාලාවට අදාළ පර්යේෂණ නිබන්ධය සම්පූර්ණ කිරීමට, උපරිම වශයෙන් ශිෂ්‍යයකු පාඨමාලාවට ප්‍රථමයෙන් ලියාපදිංචි වූ දිනයේ සිට වසර හයක කාලයක් ලබා දෙනු ලැබේ. කෙසේ නමුත් පාඨමාලාව සඳහා ප්‍රථම ලියාපදිංචි දිනයේ සිට ලිත් වර්ෂ දෙකකට පසුව පර්යේෂණ නිබන්ධයට අදාළ කටයුතු සම්පූර්ණ කොට විශ්වවිද්‍යාලය වෙත භාරදිය හැකි අතර, ඊට පෙර අදාළ නිබන්ධය ඇගයීම් සඳහා භාරගනු නොලැබේ. කෙසේ වුවත්,

අදාළ පර්යේෂණ නිබන්ධය පාඨමාලාවේ කටයුතු සිදුකරන වර්ෂ දෙකක කාලය තුළ සිදු කළ යුතු ය.

පාඨමාලාවට අදාළ පර්යේෂණ නිබන්ධය සම්පූර්ණ කිරීමට අදාළ සුපරීක්ෂකවරුන්/උපදේශකවරුන් වෙතින් ප්‍රමාණවත් උපදෙස් ලබා ගැනීම උපාධි අපේක්ෂකයාගේ වගකීමකි. ඒ සඳහා අඛණ්ඩව තම පර්යේෂණ සඳහා උපදෙස් ලබා ගැනීමට උපදේශක කථිකාචාර්යවරයා මුණගැසී අවශ්‍ය මහපෙන්වීම් ලබාගත යුතු ය. ඒ සඳහා උපාධි අපේක්ෂකයාට සහ පර්යේෂණ උපදේශකවරයාට රිසිපරිදි කාලය හා වේලාව යොදාගත හැකි ය. පර්යේෂණ කටයුතු සඳහා උපාධි අපේක්ෂකයාගේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාඨමාලා කාලය පුරාම නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන වශයෙන් පර්යේෂණ නිබන්ධය සඳහා උපදෙස් ලබා දීමට උපාධි අපේක්ෂකයා/ අපේක්ෂිකාව වෙත ලබා දෙන කථිකාචාර්යවරයා/වරිය ගේ අනුමැතිය, නිර්දේශය ඉතා වැදගත් සේ සලකනු ලැබේ. එම නිසා තම පර්යේෂණ කාර්යය පිළිබඳ තම උපදේශකවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා ප්‍රමාණවත්, සතුටුදායක ප්‍රගතියක් පෙන්වූම් කිරීමට සෑම උපාධි අපේක්ෂකයෙකුම වගබලාගත යුතු ය. තම උපදේශක කථිකාචාර්යවරයා පිළිබඳ යම් ගැටලුවක් ඇතොත්, එම උපදේශකවරයා සමග සාකච්ඡා කොට එම ගැටලු විසඳා ගැනීමට අපොහොසත් වුවහොත් පමණක්, පාඨමාලා සම්බන්ධීකාරක හෝ වෙනත් අදාළ නිලධාරියකුගේ සහාය පැතිය හැකි ය. පාඨමාලාවට හෝ පාඨමාලාවට සම්බන්ධ පුද්ගලයන්ට හෝ සම්බන්ධ යම් ගැටලුවක් ඇතොත් ලිඛිතව අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ හැකි ය.

පර්යේෂණ නිබන්ධය

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති උපාධිය ලබා ගැනීම සඳහා සෑම උපාධි අපේක්ෂකයකු විසින් ම පර්යේෂණ කාර්යයක නිරත වී නිබන්ධයක් සකස් කොට උපාධි අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය. ප්‍රථම ලියාපදිංචි දිනයේ සිට ලිඛිත වර්ෂ

දෙකකට පසු පර්යේෂණ චාරිකාව ඇගයීම සඳහා විශ්වවිද්‍යාලය වෙත බාරදිය හැකි අතර, උපරිම වශයෙන් වර්ෂ හයක කාලයක් ඒ සඳහා ලබාදෙනු ලැබේ. පර්යේෂණ නිබන්ධය අධ්‍යාපන කේන්ද්‍රයට අදාළ මාතෘකාවක් ඔස්සේ සිදුකළ යුතු අතර, එම මාතෘකාව උසස් විභාග කමිටුව (Higher Degrees Committee = HDC) වෙත ඉදිරිපත්කොට අනුමැතිය ලබා ගත යුතු ය. අදාළ අනුමැතිය එම කමිටුවවෙතින් ලද පසුව, පර්යේෂණයට අදාළ කටයුතු කරගෙන යා හැකි ය. පර්යේෂණ මාතෘකාව හෝ එයට අදාළව සැලකිය යුතු වෙනසක් සිදුකරන්නේනම්, තම උපදේශක කමිටුවාර්යවරයා/වරිය වෙතින් නිර්දේශ කොටගෙන උසස් උපාධි කමිටුව(Higher Degrees Committee = HDC)වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතු ය.

තම උපදේශක කමිටුවාර්යවරයා/වරිය විසින් ලබා දෙනු ලබන උපදෙස්වලට අනුකූලව තම පර්යේෂණ නිබන්ධයට අදාළ කටයුතු සිදු කළ යුතු අතර, තම පර්යේෂණ නිබන්ධයට අදාළ කටයුතු පිළිබඳව උපදේශක කමිටුවාර්යවරයා සෑහීමකට පත් විය යුතු ය. තම පර්යේෂණ නිබන්ධය සම්පූර්ණ කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය නම්, තම උපදේශක කමිටුවාර්යවරයාගේ නිර්දේශය සහිත ලිඛිත ඉල්ලීමක් උසස් උපාධි කමිටුව(Higher Degrees Committee = HDC)වෙත ඉදිරිපත්කළ යුතු ය. ඒ පිළිබඳ එම කමිටුව ලබා දෙන තීරණය අවසන් තීරණය බව සැලකිය යුතු ය.

නිසිපරිදි සම්පූර්ණ කරන ලද පර්යේෂණ නිබන්ධය තම උපදේශක කමිටුවාර්ය වරයා/වරිය ගේ නිර්දේශය සහිතව, කොළඹ විශ්වවිද්‍යාලයේ, විභාග අංශය වෙත භාරදිය යුතු ය. එසේ විභාග අංශය වෙත භාරදෙන පර්යේෂණ නිබන්ධය පිටපත් තුනකින් භාරදිය යුතු ය. පර්යේෂණ නිබන්ධය සම්පූර්ණ කොට විභාග අංශය වෙත භාරදීමට අවශ්‍ය නිර්දේශය තම උපදේශක කමිටුවාර්යවරයාගෙන් ලබා ගැනීම සඳහා, අවම වශයෙන් මාස තුනකට පෙර තම උපදේශක කමිටුවාර්යවරයා/වරිය වෙත ඉදිරිපත් කළ යුතු ය.

එසේ භාරදෙන ලද පර්යේෂණ නිබන්ධය පරීක්ෂකවරු දෙදෙනෙකුගේ ස්වාධීන ඇගයීමකට ලක්කෙරේ. ඉන් පසුව අදාළ උපාධි අපේක්ෂකවරයා/වරිය වාචික පරීක්ෂණයකටද ඉදිරිපත් විය යුතු ය. කෙසේ නමුත් පර්යේෂණ නිබන්ධයක් සම්බන්ධයෙන් පහත සඳහන් තීරණවලට එළඹිය හැකි ය.

- i. කිසිදු දෝෂයක් රහිතව, නිවැරදි කිරීමේ කොන්දේසියක් රහිතව සමත් වීම.
- ii. කෙටිකාලයකින් සංශෝධනය කළ යුතු වැරදි නිවැරදි කිරීමකට යටත්ව සමත්වීම. (Minor Revision)
- iii. දිගු කලකින් සංශෝධනය කළ යුතු වැරදි නිවැරදි කිරීමකට යටත්ව සමත් වීම. (Major Revision)

සැ.යු - මෙවැනි අවස්ථාවකදී පර්යේෂණ නිබන්ධය සංශෝධනයකොට භාරදීමෙන් පසුව නැවත ඇගයීමකට ලක්වෙයි.

- iv. පර්යේෂණ නිබන්ධය අදාළ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ප්‍රතික්ෂේපවීම (Rejected)

ඉහත i, ii හෝ iii යන තත්ත්වයකදී පර්යේෂණ නිබන්ධය ස්ථිර බැම්මකින් බැඳ පිටපත් තුනකින්, කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග අංශය වෙත භාරදිය යුතු ය. එහි දී රෙදි බැම්ම හෝ රෙක්සින් බැම්ම භාවිත කළ හැකි ය. පිටකවරය නිල්පාටින් පමණක් සකස් කළ යුතුය. පිටකවරයෙහි පර්යේෂණ මාතෘකාව, උපාධි අපේක්ෂකයාගේ නම, ලියාපදිංචි අංකය, උපාධියේ නම හා වර්ෂය සඳහන් කළ යුතු ය.

කෙසේ නමුත් අවශ්‍ය සංශෝධන කිරීම් සඳහා වාචික පරීක්ෂණයෙන් පසු උපාධි අපේක්ෂකවරයා/වරිය වෙත නියම කරනු ලැබුවහොත්, ඒ සඳහා ලබා දෙන ලද කාලය තුළ අදාළ සංශෝධන කටයුතු සිදුකොට කොළඹ විශ්වවිද්‍යාලයෙහි විභාග අංශය වෙත භාරදිය යුතු අතර, එසේ කිරීමට නොහැකිවුවහොත් උපාධිය අසමත් සේ සැලකේ.

අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති උපාධිය පිරිනැමීම සඳහා සියලු විභාග අවශ්‍යතා සාර්ථකව සම්පූර්ණ කළ යුතු ය.

- අභ්‍යන්තර ඇගයීම් (In Course Evaluation)
- අවසන් ලිඛිත විභාගය (End of the Course Evaluation)
- පර්යේෂණ නිබන්ධය (Dissertation)

නමුත් උපාධි අපේක්ෂකයා කොළඹ විශ්වවිද්‍යාලය විසින් අනුමත කරන ලද නීති රීතිවලට පටහැනිව ක්‍රියාකිරීම උපාධිය ප්‍රදානය නොකිරීමට හේතුවිය හැකි ය.

උපාධි අපේක්ෂකයා විසින් පිළිපැදිය යුතු පොදු උපදෙස්

- * පාඨමාලාවෙහි කටයුතු සඳහා ප්‍රමාණවත් සහ සතුටුදායක මට්ටමින් සම්බන්ධ විය යුතුය.
- * කොළඹ විශ්වවිද්‍යාලයෙහි, අධ්‍යාපන පීඨයෙහි සහ පාඨමාලාවට අදාළ නීති රීති පිළිපැදිය යුතු ය.
- * සෑම දිනකම අධ්‍යයන කටයුතුවලට සම්බන්ධවනවිට පැමිණීම සටහන් කළ යුතු ය.
- * පාඨමාලාව හදාරණ කාලය තුළ කුමන හෝ නීතිවිරෝධී සහ වංචාගත ක්‍රියාවක නියැලීම ශිෂ්‍යභාවය අහිමි වීමට හේතු විය හැකි ය. පාඨමාලාවට අදාළව උපාධි අපේක්ෂකයා විසින් ගෙවන ගාස්තු (පුස්තකාල තැන්පතු හැර) කිසිදු හේතුවක් නිසාවත් ආපසු ගෙවනු නොලැබේ.
- * පාඨමාලාවට සම්බන්ධවීමේ දී සහ අධ්‍යයන කටයුතුවලට සම්බන්ධවීමේ දී පිළිගත් හැසිරීමකින් කටයුතු කළ යුතු ය.
- * කොළඹ විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන පීඨයෙහි හෝ වෙනත් අධ්‍යනාංශයක හෝ අංශයක පරිපාලන කටයුතුවලට බාධාවන අයුරින් ක්‍රියා නොකළ යුතු ය.

- * අදාළ පරිදි කලින් කලට කොළඹ විශ්වවිද්‍යාලය, අධ්‍යාපන පීඨය හෝ සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය හෝ පාඨමාලාවට අදාළව කරනු ලබන වෙනස්කම් සඳහා අනුගත විය යුතු ය.
- * තම පාඨමාලාව හැදෑරීම සඳහා බාධාකාරීවන පොදු කරුණු පිළිබඳව පාඨමාලා සම්බන්ධීකාරක දැනුවත් කළ යුතු ය.

විමසීම් සඳහා :

- ❖ පීඨාධිපති, මහාචාර්ය වන්ද්‍යාස වන්තිගම - අධ්‍යාපන පීඨය කොළඹ විශ්වවිද්‍යාලය, (011 2588812)
- ❖ අධ්‍යනාංශ ප්‍රධාන, වන්දන කස්තුරි ආරච්චි - සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය, (011 2596887)
- ❖ පාඨමාලා සම්බන්ධීකාරක, වන්දන කස්තුරි ආරච්චි - අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති (අර්ධ කාලීන) පාඨමාලාව 2014/2016 ,(071 4449154)

සම්පාදනය -

වන්දන කස්තුරි ආරච්චි

අධ්‍යනාංශ ප්‍රධාන - සමාජවිද්‍යා අධ්‍යාපන අධ්‍යනාංශය

සම්බන්ධීකාරක - අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනපති පාඨමාලාව (අර්ධ කාලීන) 2014/2016

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

අධ්‍යාපන පීඨය,

කොළඹ විශ්වවිද්‍යාලය.

2014/06/21

